



## අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

10/11 ශ්‍රේණි සඳහා විච්ඡේද පාඨමාලාවට අදාළ ක්‍රියාකාරකම්

10 ශ්‍රේණිය - පරිච්ඡේදය 03 - ව්‍යාපාර සංවිධාන

හවුල් ව්‍යාපාර

01. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක i සිට iv දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ව්‍යවසායකත්ව අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා සිටින සඳුන් හා නඳුන් එකතු වී තම ප්‍රදේශයේ බහුලව ඇති කොස් ඇට උපයෝගී කරගෙන බිස්කට් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් “ජැක් බිස්කට්” නමින් පවත්වාගෙන යයි.

- i. “ජැක් බිස්කට්” ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත් වේ ද?
- ii. එම ව්‍යාපාර සංවිධාන වර්ගය සඳහා බලපාන ප්‍රධාන පනත නම් කරන්න.
- iii. එම ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ දක්නට ලැබෙන වාසි 2ක් හා අවාසි 2ක් ලියා දක්වන්න.
- iv. “ජැක් බිස්කට්” ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කළ යුතු නැත.”
  - (අ). ඔබ මෙම ප්‍රකාශයට එකඟ වන්නේ ද?
  - (ආ). ඔබේ පිළිතුරට හේතු දක්වන්න.

02. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

- (අ). හවුල්කරුවන් අතර මතභේද ඇති විය හැකි විම හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ පවතින අවාසියකි. ( )
- (ආ). හවුල් ව්‍යාපාරයක් ඇරඹීම සඳහා අවම වශයෙන් සාමාජිකයන් 20 දෙනෙකුවත් සිටිය යුතු ය. ( )
- (ඉ). හවුල්කරුවන් අතර ලාභය බෙදී යාම හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ පවතින වාසියකි. ( )
- (ඊ). හවුල් ව්‍යාපාරයක් ඇති වන්නේ හවුල්කරුවන් අතර ඇති කර ගන්නා එකඟතාවක් මත ය. ( )
- (උ). ආරම්භක ප්‍රාග්ධනය රු. 1 000 ක් හෝ ඊට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වා ගෙන යා යුතු ය. ( )

03. කෙටි පිළිතුරු සපයන්න.

- 1. හවුල් ව්‍යාපාරය යන්න හඳුන්වන්න.
- 2. හවුල් ව්‍යාපාරයක සාමාජික සංඛ්‍යාව තීරණය කිරීම සඳහා බලපාන පනත කුමක්ද?
- 3. හවුල් ගිවිසුමක් ඇති විය හැකි ආකාර 3 නම් කරන්න.
- 4. හවුල් ඔප්පුව යන්න හඳුන්වන්න.
- 5. හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ පවතින ලක්ෂණ 2ක් සඳහන් කරන්න.

**04. නිවැරදි පිළිතුර තෝරන්න.**

1. ලාභ ලැබීමේ අරමුණෙන් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව හඳුන්වනු ලබන්නේ,

- (1). ඒක පුද්ගල ව්‍යාපාර යනුවෙනි.
- (2). හවුල් ව්‍යාපාර යනුවෙනි.
- (3). සමිති සංවිධාන යනුවෙනි.
- (4). සමුපකාර සමිති යනුවෙනි.

2. ආරම්භක ප්‍රාග්ධනය රු. 1000 ක් හෝ ඊට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වා ගෙන යා යුතු බව දැක්වෙන්නේ,

- (1). 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතේ ය.
- (2). 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ ය.
- (3). 1918 අංක 06 දරන ව්‍යාපාර නාම ආඥා පනතේ ය.
- (4). 2007 අංක 07 දරන සමාගම් පනතේ ය.

3. හවුල් ව්‍යාපාරයක සිටිය යුතු අවම හා උපරිම සාමාජික සංඛ්‍යාව වන්නේ,

- (1). අවමය 1ක් හා උපරිමය 20කි.
- (2). අවමය 2ක් හා උපරිමය 10කි.
- (3). අවමය 2ක් හා උපරිමය 20කි.
- (4). අවමය 10ක් හා උපරිමය 20කි.

4. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර ඇති වන ලිඛිත ගිවිසුම හඳුන්වන්නේ,

- (1). හවුල් ලේඛනය යනුවෙනි.
- (2). හවුල් ගිවිසුම යනුවෙනි.
- (3). හවුල් ඔප්පුව යනුවෙනි.
- (4). හවුල් එකඟතාව යනුවෙනි.

5. හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසියක් නොවන්නේ,

- (1). පහසුවෙන් ආරම්භ කළ හැකි වීම ය.
- (2). සාමූහික තීරණ ගත හැකි වීම ය.
- (3). වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම ය.
- (4). හවුල්කරුවන් අතර මතභේද ඇතිවිය හැකි වීම ය.

**05. ගණකාධිකාරීවරුන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, බදු නිලධාරීන් යනාදී වෘත්තීන්වල යෙදී සිටින වෘත්තීකයන් සංවිධානය වී පවත්වා ගෙන යන හවුල් ව්‍යාපාර සංවිධාන හඳුනා ගෙන ලැයිස්තු ගත කරන්න.**